

කරන්දෙණිය ප්‍රාදේශීය සභාව
ගාල්ල දිස්ත්‍රික්කය

1. මූල්‍ය ප්‍රකාශන

1.1 මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම

සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රකාශන 2016 අප්‍රේල් 06 දිනද ඉකුත් වර්ෂයට අදාළ මූල්‍ය ප්‍රකාශන 2015 මාර්තු 20 දිනද විගණනයට ඉදිරිපත් කර තිබූ අතර සමාලෝචිත වර්ෂයේ විගණකාධිපතිවරයාගේ වාර්තාව 2016 නොවැම්බර් 22 දින සභාවේ ලේකම්වරයාට යවා ඇත.

1.2 තත්ත්වගණනය කළ මතය

මෙම වාර්තාවේ 1.3 ඡේදයේ දක්වා ඇති කරුණු වලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශන වලින් 2015 දෙසැම්බර් 31 දිනට කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය පොදුවේ පිළිගත් ගිණුම්කරණ මූලධර්මවලට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.3 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම

1.3.1 ගිණුම්කරණ ප්‍රතිපත්ති

ගිණුම් තැබීමේදී අනුගමනය කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්ති මූල්‍ය ප්‍රකාශන මඟින් හෙළිදරව් කර නොතිබුණි.

1.3.2 ගිණුම්කරණ අඩුපාඩු

පහත දැක්වෙන ගිණුම්කරණ අඩුපාඩු නිරීක්ෂණය කරනු ලැබේ.

- (අ) සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට පළාත් පාලන විශ්‍රාම වැටුප් අරමුදලට ගෙවිය යුතු රු.12,098,987 ක දායක මුදල ගිණුම්ගත කර නොතිබුණි.
- (ආ) සමාලෝචිත වර්ෂය සඳහා ලැබිය යුතු උසාවි දඩ ආදායම රු.102,083 ක් හා මුද්දර ගාස්තු ආදායම රු.2,752,020 ක් අඩුවෙන් මූල්‍ය ප්‍රකාශන වල දැක්වුණි.
- (ඇ) සමාලෝචිත වර්ෂයේ සහිත දීමනා වලින් අය කරගෙන තිබුණු රු.138,890 ක යතුරුපැදි ණය වාරික මුදල අඩුකර ඉතිරි මුදල සහිත දීමනා ලෙස මූල්‍ය ප්‍රකාශන වල දක්වා තිබුණි.
- (ඈ) එකතුව රු.25,647,448 ක් වූ පුර නැගුම ව්‍යාපෘතිය මඟින් ඉටු කරන ලද ව්‍යාපෘති 04 ක වියදම් ප්‍රාග්ධනිත කර නොතිබුණි.
- (ඉ) සමාලෝචිත වර්ෂයේ දී ඉටු කරන ලද කර්මාන්ත 07 ක් වෙනුවෙන් ගෙවිය යුතු එකතුව රු.3,846,641 ක් සඳහා මූල්‍ය ප්‍රකාශනවල ප්‍රතිපාදන සලසා නොතිබුණි.

1.3.3 නොසැසඳූ පාලන ගිණුම්

මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන එකතුව රු.7,054,732 ක් වූ ගිණුම් විෂයයන් 09 කට අදාළ ශේෂයන් සහ ඒවාට අදාළ උපයෝගී ලේඛන හා වාර්තාවල දැක්වෙන ශේෂයන් අතර එකතුව රු.831,560 ක අසමානතා විය.

1.3.4 ලැබිය යුතු ගිණුම්

එකතුව රු.200,000 ක් වූ සභාවේ පෙර ගෙවුම් ශේෂයද, 2001 වර්ෂයේ සිට ඉදිරියට ගෙනෙමින් පවතින රු.19,323,775 ක් වූ හිඟ මුද්දර ගාස්තු සහ 2011 වර්ෂයේ සිට ඉදිරියට ගෙනෙමින් පවතින රු.1,068,083 ක් වූ හිඟ උසාවි දඩද, එකතුව රු.25,678,630 ක් වූ ලැබිය යුතු ගිණුම් ශේෂ 12 ක වටිනාකමද, මූල්‍ය ප්‍රකාශනවල නොවෙනස්ව ඉදිරියට ගෙනෙමින් පවතින නමුත්, එම ශේෂ නිරවුල් කර ගැනීමට සමාලෝචිත වර්ෂය අවසන් වනවිටද කටයුතු කර නොතිබුණි.

1.3.5 ගෙවිය යුතු ගිණුම්

2006 වර්ෂයට පෙර සිට දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්ට ගෙවිය යුතු රු.11,768,747 ක එකතු කල අගය මත බදු සහ 2008 වර්ෂයේ සිට ගෙවිය යුතු රු.301,177 ක නිශ්චිත බදුද, 2012 වර්ෂයේ සිට ජාතික නිවාස සංවර්ධන අධිකාරියට ගෙවිය යුතු රු.697,224 ක ණය හා පොලී මුදලද, රු.14,970,665 ක් වූ ණයහිමි ශේෂයද, නිරවුල් කිරීමට සමාලෝචිත වර්ෂයේදීත් පියවර ගෙන නොතිබුණි.

1.3.6 විගණනය සඳහා සාක්ෂි නොවීම

එකතුව රු.206,580,767 ක් වූ ඉඩම් හා ගොඩනැගිලි, යන්ත්‍ර හා උපකරණ, මෝටර් රථ හා කරත්ත, ලී බඩු හා සවි කිරීම් සම්බන්ධයෙන්, යාවත්කාලීන කරන ලද වත්කම් පත්ති අනුව පිළියෙල කරන ලද ස්ථාවර වත්කම් ලේඛනය සහ උපලේඛනය, රු.2,829,238 ක් වූ පුස්තකාල පොත් සම්බන්ධයෙන් සමීක්ෂණ මණ්ඩල වාර්තාද, එකතුව රු.1,866,051 ක් වූ ජාතික නිවාස සංවර්ධන අධිකාරී සහ මහජන බැංකු ණය සම්බන්ධයෙන් යාවත්කාලීන කරන ලද ණය ලේඛනය සහ ශේෂ සනාථද, එකතුව රු.285,248 ක් වූ ඉන්ධන තැන්පතු සම්බන්ධයෙන් ශේෂ සනාථ කිරීම් යනාදී සාක්ෂි ඉදිරිපත් නොකිරීම නිසා විගණනයේ දී ඒවා සතුටුදායක ලෙස පරීක්ෂා කිරීමට නොහැකි විය.

1.3.7 නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම

2015 දෙසැම්බර් 31 දිනට කල් ඉකුත් වූ එකතුව රු.1,599,170 ක තැන්පතු ශේෂ 549 ක් පැවැතිය ද, එම ශේෂ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ජනරජයේ මුදල් රෙගුලාසි 570 හා 571(1)(2) නියමයන්ට අනුව කටයුතු කර නොතිබුණි.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

විගණනයට ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව 2015 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සභාවේ පුනරාවර්තන වියදමට වඩා වැඩි වූ ආදායම රු.12,722,654 ක් වූ අතර, ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ පුනරාවර්තන වියදමට වඩා වැඩි වූ ආදායම රු. 5,730,520 ක් විය. ඉකුත් වර්ෂය සමඟ සැසඳීමේ දී සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රතිඵලයේ රු.6,992,134 ක වර්ධනයක් පෙන්වුම් කෙරුණි.

2.2 විග්‍රහාත්මක මූල්‍ය සමාලෝචනය

පහත දැක්වෙන කරුණු නිරීක්ෂණය විය.

- (අ) ඉකුත් වර්ෂය සමඟ සැසඳීමේ දී සමාලෝචිත වර්ෂයේ පුනරාවර්තන ආදායමට සාපේක්ෂව පුනරාවර්තන වියදමේ සියයට 10 ක අඩුවීමක් පෙන්නුම් කළද, පුනරාවර්තන ආදායමින් සියයට 77 ක් තරම් පුනරාවර්තන වියදම් පැවතීම නිසා සභාවේ ආදායමට සාපේක්ෂව වියදම ඉතා ඉහළ මට්ටමක පැවති බව නිරීක්ෂණය විය.
- (ආ) සමාලෝචිත වර්ෂය සහ ඉකුත් වර්ෂ දෙක තුළ ආදායම් ආධාර, ස්වයං උත්පාදන ආදායම් සහ පුනරාවර්තන වියදම් සම්බන්ධයෙන් සාරාංශගත තොරතුරු පහත දැක්වේ.

වර්ෂය	මුළු		මුළු		ඉක්මවා ගිය පුනරාවර්තන වියදම
	පුනරාවර්තන ආදායම්	ආදායම් ආධාර මුදල්	උත්පාදන ආදායම්	පුනරාවර්තන වියදම්	
	රු.	රු.	රු.	රු.	රු.
2015	55,046,884	27,949,954	27,096,930	42,324,230	15,227,300
2014	45,478,068	23,473,070	22,004,998	39,747,548	17,742,550
2013	42,157,014	14,382,078	27,774,936	35,779,067	8,004,131

මේ සම්බන්ධයෙන් පහත දැක්වෙන නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (i) සමාලෝචිත වර්ෂය සහ ඉකුත් වර්ෂ දෙක තුළ ආදායම් ආධාර ලැබීම් වලද, ඉකුත් වර්ෂයට සාපේක්ෂව සමාලෝචිත වර්ෂයේ ස්වයං උත්පාදන ආදායම් වලද වර්ධනයක් පෙන්නුම් කෙරුණි.
- (ii) සභාවේ පුනරාවර්තන වියදම් අඛණ්ඩව වැඩිවන වේගයකින් වැඩි වී තිබුණු නමුත්, එම තත්ත්වය පාලනය කර ගැනීමට මෙන්ම වියදම් අවම මට්ටමින් පවත්වා ගැනීම කෙරෙහි සභාවේ අවධානය යොමු වී නොනොතිබුණි.
- (iii) සභාවේ ස්වයං උත්පාදන ආදායම් ප්‍රමාණය ඉක්මවා සෑම වර්ෂයකම පුනරාවර්තන වියදම් වල සැලකිය යුතු අඛණ්ඩ වැඩිවීමක් පැවතිනි.
- (iv) ආදායම් ආධාර නොලැබෙන්නට සභාවේ ආදායම් වලින් කිසිදු ආකාරයකින් පුනරාවර්තන වියදම් ආවරණය කර ගැනීමට නොහැකි තත්ත්වයක් පැවතිනි.
- (v) ඉහත අංක (i) සිට අංක (iv) දක්වා ඡේද වල දැක්වෙන කරුණු අනුව ආදායම් ඉහල නංවා ගැනීම කෙරෙහි සභාවේ දැඩි අවධානය යොමු කළයුතු බවත්, ඒ සඳහා විධිමත් වැඩ පිළිවෙලක් සකස් කර ක්‍රියාත්මක කළයුතු බවත්, එසේ නොමැති වුවහොත් මූල්‍ය පාලනයේ පවතින දුර්වලතාවය හේතුවෙන් අඛණ්ඩ පැවැත්ම පිළිබඳව ගැටළු සහගත තත්ත්වයන් උද්ගත වියහැකි බවත් විගණනයේ අදහසයි.

(ඇ) සමාලෝචිත වර්ෂයේ තරා ප්‍රාග්ධන ආදායම රු.7,056,268 ක් වුවද, තරා ප්‍රාග්ධන වියදම රු.2,784,968 ක් වූයෙන් රු.4,271,300 ක ප්‍රාග්ධන වියදම ඉක්ම වූ ප්‍රාග්ධන ආදායමක් විය. සමාලෝචිත වර්ෂයේ අයවැය ලේඛනය අනුව ප්‍රාග්ධන ආදායම රු.6,900,000 ක් හා ප්‍රාග්ධන වියදම රු.11,237,800 ක් ලෙස ඇස්තමේන්තු ගතකර තිබූ නමුත්, ප්‍රාග්ධන ආදායම් ඉක්ම වූ වියදම් සඳහා අරමුදල් සපයා ගන්නා ආකාරය පිළිබඳ පැහැදිලි කර නොතිබුණි.

2.3 ආදායම් පරිපාලනය

2.3.1 වරිපනම් බදු

සමාලෝචිත වර්ෂයේ ආරම්භයට පැවති රු.2,242,070 ක හිඟයෙන් සහ රු.776,275 ක බිල් කිරීම් වලින් සියයට 16 ක් පමණක් වර්ෂය තුළ අය කරගෙන තිබූ අතර, වර්ෂය අවසානයට හිඟ වරිපනම් බදු ශේෂය රු.2,544,970 ක් විය.

2.3.2 අක්කර බදු

සමාලෝචිත වර්ෂයේ ආරම්භයට පැවැති රු.68,467 ක හිඟය සමඟ වර්ෂයේ බිල් කිරීම් ද ඇතුළත්ව රු.73,986 ක් අය කරගත යුතුව තිබුණ ද, වර්ෂය තුළ අය කරගෙන තිබුණේ රු.2,876 ක් හෙවත් සියයට 04 ක අගයක් පමණි.

2.3.3 බදු කුලී

සමාලෝචිත වර්ෂයේ ආරම්භයට පැවැති රු.3,598,321 ක හිඟය සමඟ වර්ෂයේ බිල් කිරීම් ද ඇතුළත්ව රු.9,354,033 ක් අය කරගත යුතුව තිබුණ ද, වර්ෂය තුළ අය කරගෙන තිබුණේ රු.3,107,427 ක් හෙවත් සියයට 33 ක අගයක් පමණි.

2.3.4 වෙළඳ සංකීර්ණයේ කඩ කාමර බදුදීම

සභා බලප්‍රදේශයේ පිහිටි උරුමස්මංහන්දිය සුපිරි වෙළඳ සංකීර්ණයේ කඩ කාමර 27 ක් සහ නවීකරණය කරන ලද දැල් කඩ කාමර 12 ක් බදුදීම සම්බන්ධයෙන් පහත දැක්වෙන කරුණු නිරීක්ෂණය විය.

(අ) බදු ගිවිසුමේ පළමුවන කොන්දේසිය ප්‍රකාර බදුකුලී අයකර නොගැනීම නිසා සමාලෝචිත වර්ෂයේ අවසානයට හිඟ කඩ බදුකුලී එකතුව රු.278,000 ක්ව පැවතුණි.

(ආ) ගිවිසුමේ සිව්වන කොන්දේසියට අනුකූල නොවී කඩ කාමර 12 ක් අතුරු බදු දී තිබුණි.

(ඇ) 2015 නොවැම්බර් වනවිට සුපිරි වෙළඳ සංකීර්ණයේ කඩ කාමර 14 ක් සහ නවීකරණය කරන ලද දැල් කඩ කාමර 08 ක් වසා තිබුණි.

2.3.5 වෙළඳ බලපත්‍ර ගාස්තු

වෙළඳ බලපත්‍ර ගාස්තු වෙනුවෙන් සමාලෝචිත වර්ෂයේ මුදලින් ලැබෙන ප්‍රමාණයම බිල් කිරීම් ලෙස ගිණුම්ගත කර තිබුණද, ඉකුත් වර්ෂ වල සිට ඉදිරියට එන රු.123,350 ක් වූ හිඟ මුදලක් පැවතුණි.

ඉහත අංක 2.3.1 සිට 2.3.4 දක්වා වූ ඡේද වල දැක්වෙන හිඟ ආදායම් අයකර ගැනීම සඳහා 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 158(1)(අ), 159(1) සහ 152(4) යන ඡේද වල දැක්වෙන විධිවිධාන පරිදි විධිමත් වැඩපිළිවෙලක් සකස් කර ක්‍රියාත්මක කිරීම කෙරෙහි සභාවේ අවධානය යොමු වී නොතිබුණි.

2.3.6 උසාවි දඩ හා මුද්දර ගාස්තු

පළාත් සභාවේ ජර්ධන ලේකම්වරයාගෙන් හා අනෙකුත් බලධාරීන්ගෙන් 2015 දෙසැම්බර් 31 දිනට මුද්දර ගාස්තු වෙනුවෙන් රු.19,323,775 ක් හා උසාවි දඩ වෙනුවෙන් රු.1,068,083 ක් ලැබිය යුතුව තිබුණි.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 මානව සම්පත් කළමනාකරණය

මේ සම්බන්ධයෙන් පහත දැක්වෙන කරුණු නිරීක්ෂණය කරනු ලැබේ.

- (i) අනුමත සේවක සංඛ්‍යා සැලැස්මේ තනතුරු 05 ක පුරප්පාඩු පැවැති අතර, අතිරික්ත සේවක සංඛ්‍යාව 17 ක් විය. පුරප්පාඩු තනතුරු පුරවා ගැනීමට මෙන්ම අතිරික්ත තනතුරු විධිමත් කර ගැනීමට කටයුතු කර නොතිබුණි.
- (ii) සභාව විසින් අවිධිමත් ලෙස රාජකාරි පැවරීම නිසා කළමනාකරණ සහකාර සේවයේ නිලධාරීන් විසින් ඉටු කළයුතු රාජකාරි මාර්ග කම්කරුවන් වෙත පවරා දී තිබුණි.

3.2 මෙහෙයුම් අකාර්යක්ෂමතා

ස්ථිර කාර්යය මණ්ඩලයේ වැටුප් හා දීමනා පමණක් පළාත් පාලන කොමසාරිස් විසින් ප්‍රතිපූර්ණය කිරීම නිසා සභාව විසින් බඳවාගෙන තිබුණු සේවකයින්ගේ වැටුප් හා දීමනා ගෙවීම සඳහා සමාලෝචිත වර්ෂයේදී සභා අරමුදලින් රු.7,938,203 ක වියදම් දැරීමට සිදු වී තිබුණි.

3.3 කොන්ත්‍රාත් පාලනය

ප්‍රාදේශීය සභා ශක්තිමත් කිරීමේ වැඩසටහන යටතේ සභා බලප්‍රදේශයේ මාර්ග අළුත්වැඩියා කිරීම සඳහා රු.989,999 ක වියදමින් කිලෝ ග්‍රෑම් 180 ප්‍රමාණයේ තාර බැරල් 55 ක් මිලදී ගෙන තිබුණි. ඒ පිළිබඳ කරන ලද පරීක්ෂාවේ දී පහත දැක්වෙන කරුණු අනාවරණය විය.

- (i) 2014 සැප්තැම්බර් 29 දින සභාවට ලැබී තිබුණු මෙම තාර බැරල් ප්‍රධාන කළමනාකරණ සහකාර විසින් බාරගෙන තිබුණ ද, ගබඩාවට භාරගත් බවට හෝ ලේඛනාක සටහන් කිරීමක් හෝ සිදුකර නොතිබුණි.
- (ii) තාක්ෂණ සේවා නිලධාරී සමඟ 2015 නොවැම්බර් 25 දින කරන ලද ස්ථානීය පරීක්ෂාවේ දී රු.180,000 ක් වටිනා තාර බැරල් 10 ක් භාවිතයට යොදාගත් බව හෝ සභා භූමියේ පවතින බව තහවුරු කෙරෙන සාක්ෂි විගණනයට ඉදිරිපත් නොකෙරුණි.

3.4 අධ්‍යයන වාරිකා වියදම්

කාර්ය මණ්ඩලය වෙනුවෙන් සංවිධානය කරන ලද ක්ෂේත්‍ර අධ්‍යයන වාරිකාවක් වෙනුවෙන් සභා අරමුදලින් රු.250,000 ක වියදම් දැරීමට 2014 ජූලි 28 දින මහා සභාවේ යෝජනා සම්මත වී තිබූ අතර, 2014 අගෝස්තු 25 දින රු.50,000 ක් හා 2014 සැප්තැම්බර් 03 දින රු.200,000 ක් වශයෙන් රු.250,000 ක මුදලක් සුභසාධක සංගමය නමට ගෙවීම් සිදුකර තිබුණි. මේ සම්බන්ධයෙන් පහත කරුණු නිරීක්ෂණය කරනු ලැබේ.

- (අ) 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 132(එ) වගන්තියට අනුකූල නොවන ලෙස මෙම ගෙවීම් සිදුකර තිබුණි.
- (ආ) ක්ෂේත්‍ර අධ්‍යයන වාරිකාවක් ලෙස සඳහන් වුවද, ඒ සඳහා පළාත් පාලන කොමසාරිස් හෝ පළාත් පාලන සභාකාර කොමසාරිස්ගේ උපදෙස් හෝ අනුමැතීන් ලැබී නොතිබුණි.
- (ඇ) ක්ෂේත්‍ර අධ්‍යයන වාරිකාව යාම සඳහා සුභසාධක සංගමයට මුදල් බැර කර තිබුණ ද, එම සංගමය ලියාපදිංචි කර නොතිබුණි.

3.5 සහ අපද්‍රව්‍ය කළමනාකරණය

සභා බලප්‍රදේශයේ සහ උරගස්මංහන්දිය සතිපොල හා ඒ අවට කසල එකතු කර කොම්පෝස්ට් නිෂ්පාදනය කිරීම සඳහා පිළිසරු ව්‍යාපෘතිය මඟින් භූමිය හා ගොඩනැගිලි ඉදිකිරීම සඳහාත් කොම්පෝස්ට් හලන යන්ත්‍ර මිලට ගැනීම සඳහාත් 2008 පෙබරවාරි 05 සිට 2014 දෙසැම්බර් 29 දක්වා කාලය තුළ රු.1,710,165 ක් වියදම් දරා තිබුණි. මේ වනවිට කොම්පෝස්ට් ව්‍යාපෘතියේ කටයුතු නතර කර තිබුණි.

4. යහපාලනය හා ගිණුම් කටයුතුභාවය

4.1 අයවැය පාලනය

(අ) සමාලෝචිත වර්ෂයේ අයවැය ලේඛනයේ දක්වා ඇති ඇස්තමේන්තුගත ප්‍රාග්ධන වියදම හා තර්ජන වියදම් සැසඳීමේ දී, සභාවේ එක් එක් අරමුණු සඳහා වෙන්කර ඇති මුදල් එකී අරමුණු ඉටුකර ගැනීම සඳහා යෙදවීමේ දී පසුගාමී තත්ත්වයක් පෙන්නුම් කෙරුණි.

(ආ) සමාලෝචිත වර්ෂය සඳහා වූ අයවැය ලේඛනයේ ඇතුළත් වියදම් විෂයයක් සඳහා වූ රු.1,777,800 ක සම්පූර්ණ ප්‍රතිපාදනයද, වියදම් විෂයයන් 08 ක එකතුව රු.11,139,884 ක ඉතිරිවීම්ද, වෙනත් වියදම් විෂයයක අනුමත සීමාව ඉක්මවා රු.3,429,403 ක වියදමද, ආදායම් විෂයයන් 04 ක ලභාකර නොගත් ඉලක්කගත ආදායම් රු.1,196,711 ක්ද, තවත් ආදායම් විෂයයන් 04 ක ඉලක්කගත ආදායම් සීමාවන් ඉක්මවා එකතුව රු.8,690,412 ක ආදායම් උපයාගෙන තිබීම යනාදී හේතු නිසා අයවැය ලේඛනය ඵලදායී කළමනාකරණ පාලන කාරකයක් ලෙස යොදා ගෙන නොතිබුණි.

4.2 අභ්‍යන්තර විගණනය

පළාත් පාලන කොමසාරිස් (දකුණු පළාත)ගේ 2014 පෙබරවාරි 24 දිනැති අංක දපපා/යහ/01/න.ව.ලේ දරන චක්‍රලේඛය ප්‍රකාරව ප්‍රමාණවත් අභ්‍යන්තර විගණනයක් සිදුකර නොතිබුණු නමුත්, සභාව විසින් අභ්‍යන්තර විගණන අංශය සඳහා පත්කර තිබුණු නිලධාරියාට සමාලෝචිත වර්ෂයේ දී වැටුප් හා දීමනා ලෙස රු.422,848 ක මුදලක් ගෙවා තිබුණි.

4.3 විගණන හා කළමනාකරණ කමිටු

2009 ජුනි 09 දිනැති කළමනාකරණ විගණන චක්‍රලේඛ අංක DMA/2009(i) හි දැක්වෙන විධිවිධාන ප්‍රකාරව විගණන හා කළමනාකරණ කමිටු පිහිටුවීමට සමාලෝචිත වර්ෂයේදීත් කටයුතු කර නොතිබුණි.

4.4 වත්කම් කළමනාකරණය

නිෂ්ක්‍රීය වත්කම්

පළාත් සභා අමාත්‍යාංශයෙන් 2015 ජූලි 02 වන දින සභාවට ලබා දී තිබුණු JCB යන්ත්‍රය කිසිදු කාර්යයකට යොදවා නොගෙන සභා භූමියේ ගාල්කර තිබුණි.

4.5 නොවිසඳී ඇති හා පිළිතුරු නොදුන් විගණන විමසුම්

(අ) සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට විගණන විමසුම් 19 කට පිළිතුරු ඉදිරිපත් කර නොතිබූ අතර, ඉන් විමසුම් 16 කට භාජනය වූ ගණනය කළහැකි ගනුදෙනුවල වටිනාකම රු.31,419,747 ක් විය.

(ආ) ඉකුත් වර්ෂයේ විගණන වාර්තාවේ 2.2.2 (අ) සිට 2.2.2 (ක) දක්වා වූ ඡේද වලින් පෙන්වා දෙන ලද අඩුපාඩු නිවැරදි කිරීමට එකඟ වූ නමුත්, එකඟ වූ පරිදි සමාලෝචිත වර්ෂයේදී ද කටයුතු කර නොතිබුණි.

5. පද්ධති හා පාලනය

පහත දැක්වෙන පද්ධති හා පාලන ක්ෂේත්‍රයන් කෙරෙහි විශේෂ අවධානය යොමු කරනු ලැබේ.

- (අ) ගිණුම්කරණය
- (ආ) අයවැය පාලනය
- (ඇ) ආදායම් පරිපාලනය
- (ඈ) වාහන පාලනය
- (ඉ) සේවක මණ්ඩල කළමනාකරණය